

SUPPLEMENT

TO

The Ceylon Government Gazette,

PART III.

FRIDAY, OCTOBER 7, 1898.

NOTICE UNDER ORDINANCE No. 1 OF 1897.

[An Ordinance relating to Claims to Forest, Chena, Waste, and Unoccupied Lands.]

TAKE notice, that unless within three months from the 23rd day of September, 1898, being the date of this notice, the persons, if any, who claim any interest in that part of the land commonly called or known as Galhenamukalana, situate on the boundary of the villages of Panawellegama and Katuwepelessa in the Hiriyala hatpattu, in the North-Western Province, containing in extent 4 acres 0 roods 36 perches, and bounded as follows: north by Galhenamukalana; east by land claimed by Sirimalhamillage Kawrala and Punchirala, village boundary of Panawellegama and Galhenamukalana; south by land claimed by Mr. E. P. Jayawardene and village boundary of Kalatuwepelessa; and west by land claimed by Bandirala and Galhenamukalana—appear before me at the Kurunegala Kachcheri and make claim to the said land or to some interest therein:

I, Francis Conrad Fisher, Government Agent of the North-Western Province, in pursuance of the powers in me vested by Ordinance No. 1 of 1897, will on the 23rd day of December, 1898, being the date on which this notice expires, declare by writing under my hand that the said land is the property of the Crown.

F. C. FISHER, Government Agent.

පාලන විසාලේ සිරියාලකත්පත්තුවේ පනවුල්ලගම සහ කවුලේපැලැස්ස යන ගම් දෙකේ මායිමේ තිබෙන ඉඩමක් වූ සාමාන්‍යවශයෙන් ගල්ගේන මුකලාන කිසිකු නොසොත් ඒ නමින් දැනගෙන තිබෙන අක්කර 4, පර්ච්ස් 36ක් පමණ මහන ඇති උතුරට ගල්ගේන මුකලාන, නැගෙනහිරට සිරිමල්ලාමල්ලාගේ කවුලු සහ පුන්චිරලත් උරුමවාසි කියා සිටින ඉඩමද, පනවුල්ලගමේ ගම්කඩිමද සහ ගල්ගේන මුකලානත්තය; දකුණට ඊ. පී. ජයවර්ධන මහත්මයා විසින් උරුමවාසි කියාගත සිටින ඉඩම සහ කවුලුලේපැලැස්ස කිසිකුගමේ ගම්කඩිමද සහ බස්නාහිරට බන්චිරල උරුමවාසි කියාගත සිටින ඉඩම සහ ගල්ගේන මුකලානත්තය මෙකී මායිම් ඇතුළත පිහිටා තිබෙන ඉඩම් පංගුවට අයිතිකමක් තිබෙනවාය කියන කෙනෙක් අත්තමි ඒ අය විසින් මෙම වම් 1898 ක් වූ සැප්තැම්බර් 23 වෙනිදින පටන් හත්මාසයක් ඇතුළතදී කුරුනෑගල කච්චේ රජයට ඇවිත් මා ඉදිරියේ පෙනෙහිට එක් ඉඩමට හෝ එක් කොටසකට අයිතිකම කියා සිටියොත් මිස නැත්නම් වර්තමානයේ ආණ්ඩුවේ ඒජන්තතුන වූ ජැන්සිස් කොන්රාඩ් ජීසර් යන මම වම් 1897 හේ පලමුවෙනි ආඥාපණයෙන් මට ලැබී තිබෙන බලපෑමක්කම් කරණකොටගෙන වම් 1898 ක් වූ දෙසැම්බර් මස (මේ දැන්වීමෙන් ඉඩදුන් කාලය ගෙවෙන දිනට) 23 වෙනි දිනදී එකී ඉඩම රජසත්කම ඉඩමක්ය කියා මගේ අත්සන ඇති ලිපිපිලිකින් මා විසින් ප්‍රකාශකර බව මෙයින් දැනගත යුතුයි.


ඊ. ජී. පීසර්, ආණ්ඩුවේ ඒජන්තතුන.

ඉඩවැඩිවිත්තලින් නිකුත්වූ 1898 ම් බ්‍රහ් පුරුද්දාසිමාසම් 23 ඊ නිකුත්වූ ලිපිපිලිකින් මා විසින් ප්‍රකාශකර බව මෙයින් දැනගත යුතුයි. ඉඩවැඩිවිත්තලින් නිකුත්වූ 1898 ම් බ්‍රහ් පුරුද්දාසිමාසම් 23 ඊ නිකුත්වූ ලිපිපිලිකින් මා විසින් ප්‍රකාශකර බව මෙයින් දැනගත යුතුයි. ඉඩවැඩිවිත්තලින් නිකුත්වූ 1898 ම් බ්‍රහ් පුරුද්දාසිමාසම් 23 ඊ නිකුත්වූ ලිපිපිලිකින් මා විසින් ප්‍රකාශකර බව මෙයින් දැනගත යුතුයි.

( 2 )

சட்டத்தினால் எனக்குக் கிடைத்திருக்கும் தத்துவத்தைக்கொண்டு இந்த அறிவித்தலின் தவணை முடியும் திகதியா  
கிய 1898 ம் வருட-த்து மார்கழிமீ-த்து 23 ந் திகதியிலன்று மேற்படி காணி முடிக்குரிய ஆதனமென்று என்னு  
டைய கையொப்பத்தோடுஎழுதி வெளிப்படுத்துவேன் என்பதை அறிந்துகொள்க.

எப். சி. பிசர்,  
அரசாட்சியின் ஏசென்று.



Scale of 4 Chains to an Inch.

Extent : 4A. 0R. 36P.

Surveyor-General's Office,  
Colombo, July 27, 1898.

P. D. WARREN,  
Acting Surveyor-General.